

Minna no nihongo lesson 20

පාඨම 20

- ❖ いります - අවශ්‍ය වෙනවා - To want
- ❖ しらべます - සොයා බලනවා , පරික්ෂා කරනවා - To check
- ❖ しゅうりします - අවශ්‍ය වැඩියා කරනවා - To repair
- ❖ ぼく (僕) - මම (わたし) වෙනුවට පිරිමින් විසින් යොදන ලද මිතුණිලි පදයකි) - I (In this situation is very important. Because, it can use only mens)
- ❖ きみ (君) - ඔබ (あなた)වෙනුවට යොදනු ලබන මිතුණිලි පදයකි . තමාට සමාන හෝ තමාට වඩා පහල කෙනෙකු වෙත යෙදේ) - You(adorable salutation)
- ❖ くん - පිරිමි ලුමයින් ගේ නමේ අගට **さん** වෙනුවට යොදනු ලබන මිතුණිලි පදයකි. තමාට සමාන හෝ තමාට වඩා පහල කෙනෙකු වෙත යෙදේ) - This word use for only boys in adorable language
- ❖ うん - ඔවුන් යන පදයේ මිතුණිලි පදයයි - Yes(Adorable language)
- ❖ ううん - තැහැ ඒ යන පදයේ මිතුණිලි පදයයි - No(Adorable language)
- ❖ ことば - වචන හාජාව - words/vocabulary
- ❖ きもの (着物) - කිමෝනා සම්ප්‍රදායික ජපන් ඇශ්‍රම - Kimono(Traditional dress in japan)
- ❖ ビザ - විසා බලපත්‍රය - Visa
- ❖ はじめ (始め) - මූල , ආරම්භය - The begining
- ❖ おわり (終わり) - අග , අවසානය - The end
- ❖ こっち- මේ පැත්තේන් , මෙතන **こちら**වෙනුවට යෙදෙන වඩාත් පොදු වනාවහාරකි. - This place
- ❖ そっち- ඔය පැත්ත , මතැන **そちら** වෙනුවට යෙදෙන වඩාත් පොදු වනාවහාරකි.- This place(near by speaker)
- ❖ あっち - අර පැත්ත , අතන **あちら**වෙනුවට යෙදෙන වනාවහාරකි. - That place
- ❖ どっち- කොහො දී දී වෙනුවට යෙදෙන වඩාත් පොදු වනාවහාරකි.- Which place
- ❖ みんなで - සියලු දෙනා , හැමෝම - every body
- ❖ けど - එහෙත් ග් කියන නිපාතයේ වඩාත් පොදු වනාවහාරකි. - But
- ❖ おなかが いっぱい です - බඩ පිරිලා - The stomach is full
- ❖ よかったら- කැමති නම - If you like
- ❖ いろいろな - තොයෙක් , විවිධ ආකාරයෙන් - Different